

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

සී/ස මහවැලි උපදේශක සේවා කාර්යාංශය (පුද්ගලික) සමාගමේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානගතයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතභාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළයුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිතියේ 11.21 ඡේදය ප්‍රකාරව මූල්‍ය වත්කම්වල භානිකරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා භානිකරණ අලාභ හඳුනා ගැනීම සිදුකළ යුතුවේ. එසේ වුවද, රු.12,627,290 ක් වූ ලැබිය යුතු ශේෂ තුළ රු.5,703,194 ක් වූ වසර 05 ඉක්මවූ ශේෂ පැවතියදී එහි බොල් ණය ඇතිවීමේ හැකියාව තක්සේරු කර භානිකරණ අලාභ සඳහා වෙන් කිරීම් සිදුකර නොතිබුණි.	නිරීක්ෂණය හා එකඟ වෙමි.	ප්‍රමිතිය ප්‍රකාරව බොල් ණය ඇති වීමේ හැකියාව තක්සේරු කර භානිකරණ අලාභ සඳහා වෙන් කිරීම් සිදු කළයුතුය.
(ආ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිතියේ 17.19 ඡේදය ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද පිරිවැය රු.14,343,803 ක් වූ ස්ථාවර වත්කම් අයිතම 51 ක් සමාගම අඛණ්ඩව ප්‍රයෝජනයට ගෙන තිබුණද, ඒවායේ සාධාරණ වටිනාකම ඉදිරිපත් කිරීම සඳහා වත්කම්වල ඵලදායී ජීවිත කාලය හා සුන්බුන් වටිනාකම නැවත තක්සේරු කර නොතිබුණි.	නිරීක්ෂණය හා එකඟවේ.	ප්‍රමිතිය ප්‍රකාරව සමාගම විසින් තව දුරටත් ප්‍රයෝජනයට ගනු ලබන සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද ස්ථාවර වත්කම් වල ඵලදායී ජීවිත කාලය හා සුන්බුන් වටිනාකම නැවත තක්සේරු කළ යුතුය.
(ඇ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිතියේ 29.2 ඡේදය අනුව සමාගමට අදාළ ආදායම් බදු වියදම ගණනය කර ගිණුම්ගත කර නොතිබුණි.	නිරීක්ෂණය හා එකඟ නොවේ. ගිණුම්කරණ ප්‍රමිතිය අනුව වර්ෂය සඳහා වූ ආදායම් බදු ගණනය කිරීම හා අවශ්‍ය හෙලිදරව් කිරීම් මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ සටහන් අංක 3.3.2.4 යටතේ සහ අංක 04 යටතේ පෙන්වා දී ඇත.	ප්‍රමිතිය ප්‍රකාරව සමාගමට අදාළ ආදායම් බදු වියදම ගණනය කර ගිණුම්ගත කළ යුතුය.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂ 10 කට වැඩි කාලයක් තිස්සේ නිරවුල් නොකර රු.611,866 ක බදු වගකීමක් පැවති අතර, එහි පැවැත්ම පිළිබඳ සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.	නිරීක්ෂණය හා එකඟවේ.	ශේෂ තහවුරු කිරීමට අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලැබිය යුතු ශේෂ යටතේ දක්වා තිබුණු වර්ෂ 5 ඉක්මවා ඇති රු.5,703,194 වූ ශේෂ 9 ක්, වර්ෂ 03 ඉක්මවූ රු.3,135,933 ක් වූ ශේෂ 03 ක් සම්බන්ධයෙන් ශේෂ සනාථන හෝ අනෙකුත් සාක්ෂි ඉදිරිපත් නොකළ අතර, ඒවා අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	නිරීක්ෂණය හා එකඟ නොවේ. සියලුම ලැබිය යුතු ශේෂ සනාථ කිරීම සඳහා 2023 පෙබරවාරි 24 වැනි දින ශේෂ සනාථ කිරීමේ ලිපි යවා ඇතත් අදාළ ආයතන ශේෂ තහවුරු කර අප වෙත එවා නොමැත. වර්ෂ 8 ක් වර්ෂ 5 හා වර්ෂ 3 ඉක්මවූ ශේෂ ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවද රු.1,960,961 ක මුදල ලබා දීමට අදාළ ආයතන එකඟතාවය පල කර ඇති අතර මෙම මුදල රාජ්‍ය භාණ්ඩාගාරයට ප්‍රේෂණය කිරීම නිසා ලබා ගැනීම කල් ගතවනු ඇත.	ශේෂ තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු විගණනයට ඉදිරිපත් කළයුතුය. අදාළ ශේෂ අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් අය වියයුතු ශේෂයක් ලෙස රු.1,319,471ක් දක්වා තිබුණද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල සමාගමට ගෙවිය යුතු ශේෂ කිසිවක් දක්වා නොතිබුණි.	නිරීක්ෂණය හා එකඟ නොවේ. සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ඇති මහවැලියෙන් අයවිය යුතු ශේෂය සම්බන්ධයෙන් අධිකාරිය විසින් තවමත් තහවුරු කිරීමක් ලබා දී නොමැත.	ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් අදාළ ශේෂය පිළිබඳ විමසීම් කර තහවුරු කරගෙන ගිණුම්ගත කිරීම සිදු කළයුතුය.

1.7. නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ 387	වෙක්පත් මඟින් ගෙවීම් කිරීමේදී බැංකු ශේෂය ප්‍රමාණවත් බවට තහවුරු කරගත යුතු අතර කිසිම ආණ්ඩුවේ බැංකු ගිණුමකින් අයිරා ගැනීම නොකළ යුතුය. එසේ වුවද 2022 වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, ජූනි, ජූලි හා අගෝස්තු මාසවල සමාගමේ මුදල් පොතේ පිළිවෙලින් රු.243,194 ක, රු.68,024 ක, රු.215,580 ක, රු.215,580 ක හා රු.215,580 ක සෘණ ශේෂයන් පැවතුණි.	නිරීක්ෂණය හා එකඟ නොවේ. 2022 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ පමණක් සෘණ අගයක් ගෙන ඇත.	ජංගම ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් පවතින බව තහවුරු කර ගැනීමෙන් පසු වෙක්පත් ලිවිය යුතුය.

(ආ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මඟින් හඳුන්වාදී ඇති රජයට අයත් ආයතනවල සංයුක්ත පාලනය සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය

- | | | | | |
|--------------------|--|---------------------|----|--|
| (i) 2.2.2 (අ) ඡේදය | අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විසින් අවම වශයෙන් මසකට වරක්වත් අධ්‍යක්ෂ මණ්ඩලය රැස් කිරීමට කටයුතු කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 01 ක් පමණක් පවත්වා තිබුණි. | පිළිතුරු ලබා නොමැත. | දී | අවම වශයෙන් මසකට වරක් වත් අධ්‍යක්ෂ මණ්ඩලය රැස් විය යුතුය. |
| (ii) 4.2 ඡේදය | විගණන කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කර නොතිබුණි. | පිළිතුරු ලබා නොමැත. | දී | විගණන කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය. |

(ඇ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මඟින් හඳුන්වාදී ඇති මෙහෙයුම් අත්පොත

- | | | | | |
|---------------|---|---------------------|----|--|
| (i) 3.2 ඡේදය | සියලුම රාජ්‍ය ව්‍යාපාර කාර්ය මණ්ඩලය, බඳවා ගැනීම් පරිපාටිය හා ගෙවීම් ව්‍යුහය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හා රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අනුමැතිය සඳහා යැවිය යුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි. | පිළිතුරු ලබා නොමැත. | දී | සමාගමේ කාර්ය මණ්ඩලය, බඳවා ගැනීම් පරිපාටිය හා ගෙවීම් පරිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ගත යුතුය. |
| (ii) 6.6 ඡේදය | වාර්ෂික වාර්තාව ගිණුම් වර්ෂය අවසන්වී මාස 05ක් තුළ පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවත් සමාගම විසින් 2018 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි. | පිළිතුරු ලබා නොමැත. | දී | සමාගමේ වාර්ෂික වාර්තා නියමිත කාලය තුළ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ යුතුය. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.6,430,563ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රු.7,284,205 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.13,714,768 ක වර්ධනයක් නිරීක්ෂණය විය. සේවා පිරිවැය රු.9,492,581 කින් වැඩිවී තිබුණද, උපදේශන සේවා ආදායම රු.21,766,427 කින් වැඩිවීම මෙහෙයුම් ප්‍රතිඵලයේ මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගම 2017 වර්ෂයේදී මොරගහකන්ද සංචාරක බංගලාව සහ නැරඹුම් මැදිරියේ ඉදිකිරීම් වෙනුවෙන් උප කොන්ත්‍රාත් ලබාදී තිබූ අතර, ඊට අදාළ අතුරු ගෙවීම් සිදුකිරීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කිරීම නිසා සමාගමට රු.20,200,000 ක පාඩුවක් සිදුව තිබුණි. 2019 පෙබරවාරි 21 දින පැවති පොදු ව්‍යාපාර කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා මාසයක් තුළ කාරක සභාවට වාර්තා කළ යුතු බව නිර්දේශ කර තිබුණද, එම නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණු අතර විගණන දිනය වූ 2023 ජූලි 17 දක්වා අදාළ පාඩුව අයකරගැනීම සඳහා වන නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කර ද නොතිබුණි.</p>	<p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ බවට නිරීක්ෂණය වන සභාපතිවරයා මේ වනවිට මියගොස් ඇති බැවින්, එම මුදල අයකරගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කර නීති අංශයේ උපදෙස් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග ඉල්ලුම් කර ඇත</p>	<p>නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කර සමාගමට සිදු වූ අලාභය පියවා ගැනීමට කටයුතු කළ යුතුය.</p>

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) අවමය 2 ක් හා උපරිමය 7 ක් වන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් නිශ්චිත විධිවිධාන සාංගමික ව්‍යවස්ථාවලියේ දක්වා නොතිබුණි.</p>	<p>සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පැවැත් එහි කාර්යසාධනය දුර්වලව පැවැති බැවින්, අමාත්‍ය මණ්ඩල උපදෙස් සහ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වාරිමාර්ග අමාත්‍යාංශය යටතට පත් කර ගැනෙනි.</p>	<p>සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත විය යුතු ආකාරය හා ඔවුන්ගේ පත් කිරීම් සම්බන්ධව නිශ්චිත වූ විධිවිධාන සාංගමික ව්‍යවස්ථාවලියට ඇතුළත් කළයුතුය.</p>
<p>(ආ) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 13(18) වගන්තිය ප්‍රකාරව අනුබද්ධිත සමාගමක් ලෙස පිහිටුවන ලද සී/ස මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගමේ පවතින සියලු මූල්‍ය හා නෛතික වත්කම්, බැරකම් හා කාර්ය මණ්ඩලය මෙන්ම ගිවිසුම්ගතව ඇති උපදේශන සේවාවන් සහ සිදුකරන සියලු ක්‍රියාකාරකම්ද සමඟ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන</p>	<p>පිළිතුරු ලබා දී නොමැත.</p>	<p>සමාගමේ කොටස් අයිතිය වෙනස්වීම සම්බන්ධයෙන් තොරතුරු ගිණුම්කරණ සටහන් මගින් හෙළිදරව් කළ යුතුය.</p>

අමාත්‍යාංශයට පැවරීමට 2019 ඔක්තෝබර් 30 දිනැති අංක අමප/19/2770/104/083 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලැබී තිබුණි. ඒ අනුව 2020 දෙසැම්බර් 30 දින රු.10 බැගින් කොටස් 6385 ක් වූ රු.63,850ක කොටස් ප්‍රාග්ධනය වාරිමාර්ග අමාත්‍යාංශයට පවරා තිබුණි. එසේ වුවද අයිතිය පැවරීම පිළිබඳ තොරතුරු යාවත්කාලීන නොකර සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පාලිත සමාගමක් බවත් ඉක්මනින් වාරිමාර්ග අමාත්‍යාංශය යටතට පත් කිරීමට කටයුතු කරන බවත් සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපත්ති හා සටහන් අංක 3.2.3 හි දක්වා තිබුණි.

- | | | |
|---|---|---|
| <p>(ඇ) කණේවෙල අමුණ ඉදිකිරීමේදී මිලදී ගෙන ඉතිරිව තිබූ යකඩ තොගය වර්තමාන වෙළෙඳපල මිලට අලෙවි කිරීම හෝ අපහරණය කිරීමේදී කමිටුවක් පත් කර ටෙන්ඩර් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට අධ්‍යක්ෂ මණ්ඩලය උපදෙස් ලබා දී තිබුණි. එසේ වුවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා සමාගමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර එම තොගය ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කිරීමකින් තොරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රු.2,265,994 ක ප්‍රතිශ්ඨාවකට විකුණා තිබුණි.</p> | <p>නිරීක්ෂණය හා එකඟ නොවේ. එම ද්‍රව්‍ය වෙළෙඳපොළේ දවසින් දවස මිල උච්චාවචනයන්ට භාජනය වීම නිසා වර්තමානයේදී මිලගණන් කැඳවීමේදී ප්‍රයෝගික අපහසුතාවලට මුහුණදීම හා වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියට රජයට වඩාත් වාසිදායක වීම සඳහා රාජ්‍ය ආයතන වෙත අවස්ථාවක් ලබා දීම යන හේතු නිසා මෙම කමිටු තොගය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මිලදීගත් පිරිවැයට වඩා වැඩි වටිනාකමකට අලෙවි කර ඇත.</p> | <p>අධ්‍යක්ෂක මණ්ඩල උපදෙස්වලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධව අදාළ කමිටුව වගකිව යුතු බව නිරීක්ෂණය වන බැවින්, ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට යොමු කළයුතුය.</p> |
|---|---|---|

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද උපදේශන කාර්යයන් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

(i) වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියට අදාළව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් පිළියෙල කිරීමේ උපදේශන කාර්යය එම අමාත්‍යාංශය විසින් 2017 අප්‍රේල් 28 දින සමාගම වෙත පිරිනමා තිබූ අතර අදාළ කාර්යය මාස 09ක් තුළ නිම කළයුතු වුවත් විගණන දින වූ 2023 ජූලි 17 දක්වා එම කාර්යය නිම කිරීමට නොහැකිවී තිබුණි. අමාත්‍යාංශය

ආයතනයේ වූ මතභේදකාරී තත්ත්වය මත ආයතනය වසා දැමීමට තීරණයවී තිබූ අවධියේ මෙම ව්‍යාපෘතිය සඳහා EIA වාර්තාවේ වැඩ කටයුතු නතර වී තිබූ අතර, 2021 සමාගමේ කටයුතු ආරම්භ වූ පසුව නැවත එම කටයුතු ආරම්භ විය. අදාළ වැඩ කොටසක් නිම කිරීම සඳහා මාස 9 කාලය කෙසේවත්

ගිවිසුම් ප්‍රකාරව නියමිත කාලය තුළ වැඩ නිම කිරීමටත්, අවශ්‍ය විටෙක නියමිත පරිදි කල්දිගු ලබාගැනීමටත් කටයුතු කළයුතුය. තවද, උපදේශන කාර්යයට සම්බන්ධව සේව්‍යෝජක සමඟ ඇති කර ගත් ගිවිසුම ප්‍රකාරව වෙනස් කිරීම් සඳහා විධිමත් පූර්ව අනුමැතියක් ලබා ගැනීමට

සමඟ වූ ගිවිසුමෙහි 2.6 වගන්තිය ප්‍රකාරව ගිවිසුමෙහි සිදුකරන වෙනස්කම් සම්බන්ධව සේවාදායකගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළයුතු වුවද සමාගම සමඟ ගිවිසුම් ගත වූ උපදේශකවරුන් 2021 ජූලි 20 දින සිට ඉවත්ව ගොස් නව උපදේශකවරුන් 7ක් පත්කර ගැනීමේදී ඒ සඳහා සේවයෝජකයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

ප්‍රමාණවත් නොවන බැවින් ව්‍යාපෘතියට අදාළ කල්දිගු 2023 ජනවාරි 31 දක්වා සේවා දායකයා (වාරිමාර්ග අමාත්‍යාංශය) වෙතින් ලැබී ඇත. ගිං නිල්වලා ව්‍යාපෘතිය කරගෙන යාමේදී ඇති වූ අර්බුදකාරී තත්වයන්, ඒ සඳහා ඇති වූ සාමාජීය බලපෑම් සහ ව්‍යාපෘතියේ පවතින සංකීර්ණතාවය ආදී කරුණු හේතුවෙන් 2017 මෙම EIA වාර්තාව සැකසීම සඳහා බඳවාගෙන සිටි උපදේශකවරුන් පිරිසක් ඉල්ලා අස්වී ඇත. සමාගම විසින් මෙම ව්‍යාපෘතිය තව දුරටත් කරගෙන යෑම සඳහා, නව උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ජීව දත්ත වාර්තා විශ්ලේෂණය කර අනුමැතිය සඳහා 2021 ජූනි 07 දිනැති අපගේ ලිපිය ව්‍යාපෘතිය වෙත ලබා දී ඇති අතර 2021 ජූලි 01 දිනැති අපගේ ලිපියෙන් ඒ සම්බන්ධව නැවත විමසීමක් ද කර ඇත. කෙසේ වුවද 2021 නොවැම්බර් 16 දින වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙත ඉදිරිපත් කරන ලද සියළු දත්ත සහිත නව මූල්‍ය යෝජනාවලිය (revised financial proposal) සඳහා 2022 පෙබරවාරි 9 දිනැති වාරිමාර්ග අමාත්‍යාංශ ලිපියෙන් අනුමැතිය ලබා දී ඇත.

කටයුතු කළයුතුය.

(ii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත යටිමහන ජලාශ ව්‍යාපෘතියට අදාළව පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් පිලියෙල කිරීමේ උපදේශන කාර්යය 2021 මාර්තු 01 දින රු.6,147,555 මුදලකට සමාගම වෙත පිරිනමා තිබූ අතර ගිවිසුම අනුව අදාළ කාර්යය 2021 අගෝස්තු 27 දින නිම කළ යුතු වුවත් විගණිත දින වූ 2023 ජූලි 17 දක්වාම නිම කර නොතිබුණි. කෙටුම්පත් වාර්තාවට ඇතුළත්ව නොමැති කරුණු 08ක් ඇතුළත් කර අතිරේක වාර්තාවක්

යටිමහන ජලාශ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගයීමේ අවසන් වාර්තාව සැකසීමට අදාළව තවදුරත් සිදුකිරීමට ඉතිරිව ඇත්තේ සියයට 10 වැඩ ප්‍රමාණයක් පමණක් වන අතර ඉතිරි සියයට 90 ක වැඩ නිමකොට ඇත. මෙම සියයට 10 කොටසට අදාළ වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ලබාදී ඇති Technical Review committee comments සඳහා පිළිතුරු සහිත අතිරේක වාර්තාව (Addendum)

ගිවිසුම් ප්‍රකාරව භාරගත් උපදේශන කාර්යය නියමිත දිනට නිම කළ යුතු අතර අවස්ථානුකූලව සිදුකරන කාල දීර්ඝයන් ඇතුළු වෙනස්වීම්වලට අදාළව ලේඛන සංශෝධනය කර ගැනීමට කටයුතු කළයුතුය.

ඉදිරිපත් කරන ලෙස සේවයෝජක විසින් දන්වා තිබුණද, විගණන දින වූ 2023 ජූලි 17 දක්වා එම අතිරේක වාර්තාව ඉදිරිපත් කරද නොතිබුණි. කොන්ත්‍රාත්තුව නිම කිරීම සඳහා දින 491ක කාල දිගුවක් සේවයෝජක විසින් සමාගමට ලබාදී තිබුණද, සමාගම උපදේශකවරුන්ට ලබාදී තිබුණු වසර එකහමාරක වලංගු කාලය සුදුසු පරිදි දීර්ඝ කිරීමට කටයුතු කර නොතිබුණි.

ලබා දීම පමණි. මේ සඳහා, බලපෑමට ලක් වන පවුල් පදිංචි කිරීමට අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම සහ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අයිතිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි ඉදිරිපත් කිරීම NWSDB විසින් සිදු කළයුතුව ඇතත්, තවමත් එම කාර්ය සිදුකර නොමැති බැවින් අදාළ අතිරේක වාර්තාව සම්පූර්ණ කල නොහැකිව පවතී. යටිමහන ජලාශ ව්‍යාපෘතියේ පරිසර වාර්තාව සැකසීම සඳහා වන විෂය නිර්ණය පත්‍රිකාව අනුමත කිරීමේ ආයතනය මධ්‍යම පරිසර අධිකාරිය වන අතර එය අප වෙත ලබා දෙනු ලබන්නේ අදාළ පරිදි ව්‍යාපෘති යෝජකයා වන NWSDB විසිනි. අදාළ කාල සීමාව දිගු කර ගැනීම සිදුකල යුත්තේ ද අදාළ ව්‍යාපෘති යෝජකයාවේ.

(ආ) භාරගත් කාර්යයන් නිමකර දී තිබුණු ආයතන තුනකින් ලැබිය යුතු එකතුව රු.2,898,733 ක් වූ කොන්ත්‍රාත් රැඳවුම් මුදල් කාලීනව අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

නිරීක්ෂණය හා එකඟ වේ.

නිමකර ඇති කාර්යයන්ට අදාළව ලබා ගත යුතු රැඳවුම් මුදල් නොපමාව ලබා ගැනීමට කටයුතු කළයුතුය.

(ඇ) උපදේශන ව්‍යාපෘතියක් සඳහා 2022 දෙසැම්බර් 30 දින රු.2,846,300 කට මිලදී ගත් ලැප්ටොප් පරිගනක 07 ක් 2023 මැයි 02 දින සමාගමේ උපදේශකවරුන් වෙත ලබාදී ඇති බව දක්වා තිබුණද, ඒවා විධිමත් පරිදි භාරදීමට හා භාණ්ඩ සමීක්ෂණය මගින් පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

නිරීක්ෂණය හා එකඟ වේ.

සමාගමේ වත්කම් පරිහරණය සඳහා බාහිර පාර්ශ්වයන්ට භාරදීමේදී විධිමත් පරිදි භාර දීමටත් ඒවායේ පැවැත්ම වාර්ෂිකව භාණ්ඩ සමීක්ෂණ මඟින් තහවුරු කරගැනීමටත් කටයුතු කළයුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් විසින් පත් කර තිබුණු වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තාක්ෂණ විගණන) තනතුර දරන නිලධාරියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස රාජ්‍ය සේවා

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ භූමිකාරිත්වය යටතේ පැවැති අමාත්‍යාංශයට ගැනීමට යෝජනා කර තිබූ, මෙම සමාගමේ කාර්ය සාධනය සහ ඵලදායිතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට සුදුසු නිලධාරියකු අමාත්‍යාංශ ලේකම්වරයාට, ගරු ඇමතිතුමාට සහ ගරු ජනාධිපතිතුමාට අවශ්‍යවී තිබුණි.

මෙවැනි පත් කිරීම සඳහා පත්වීම් බලධරයාගෙන් විධිමත් අනුමැතියක් ලබා ගැනීමට කටයුතු කළයුතු අතර පත්වීම් ලිපියේ පත්වීමට අදාළ සියලු කොන්දේසි ඇතුළත් කළයුතුය. තවද, තනතුර,

කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කර තිබුණි. අදාළ ප්‍රධාන විධායක නිලධාරියා වෙත නිකුත් කර තිබූ පත්වීම් ලිපිය අනුව නිලධාරියාගේ පත්වීම පූර්ණකාලීනද අර්ධකාලීනද යන්න පැහැදිලිව දක්වා නොතිබුණු අතර ඔහුගේ දීමනාව ලෙස 2016 අප්‍රේල් 25 දිනැති අංක 02/2016 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ සඳහන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරකට හිමි රු.98,215 ක වැටුප හා වර්ෂ 05කට අදාළ රු.13,500ක වැටුප් වර්ධක ඇතුළත් වැටුපෙන් අඩක් හා අනෙකුත් දීමනාද ඇතුළත් වන පරිදි රු.52,342ක් බැගින් භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව ගෙවා තිබුණි. මෙකී දීමනා ලෙස 2023 ඔක්තෝබර් 31 දක්වා එකතුව රු.1,977,355 ක් ගෙවා තිබුණි.

එහිදී අදාළ නිලධාරියාගේ ප්‍රශස්ත සහයෝගය සැලකිල්ලට ගෙන අදාළ උපදෙස් හා මගපෙන්වීම් පරිදි, ඔහු ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ අන්තර් කාලීනව යොදවන ලද අතර ඔහු අන්තර්කාලීනව සතුටුදායක සේවා දායකත්වයක් සිදු කළ බැවින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔහුගේ සේවය ස්ථිර කර ඇත.

රාජ්‍ය සේවා පත් කිරීම්වලට අනුව, රජය මගින් වරින් වර සිදුකරනු ලබන ප්‍රතිපත්තිමය කටයුතු සඳහා සහාය දැක්විය යුතු වන අතර වරින් වර සිදුකරනු ලබන රජයට අදාළ නීති රීති සහ රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීම පිළිබඳව දක්වා ඇත. ඒ බව පත්වීම් ලිපියේම දැක්වේ. කොන්දේසි කඩවී ඇතිදැයි නිශ්චය කිරීමට අදාළ කරගත්, නීතිමය පසුබිම විනිශ්චය කළයුතුවේ.

දීමනාව ගෙවීමේදී විද්‍යාත්මක ක්‍රමයක් මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන ඇති අතර, එම චක්‍රලේඛ කරුණු එලෙසින්ම අදාළ කරගත යුතු නොවේ. මෙහිදී සිදුකර ඇත්තේ, විද්‍යාත්මක පදනමක් ඇති කර ගාස්තුවක් නිර්ණය කිරීම වේ. එබැවින් ඒ සඳහා පදනම් කරගත් චක්‍රලේඛවල වෙනත් කාරණා මෙයට අදාළ කර ගත නොහැකි අතර, Market value ඇගයීම සඳහා පදනම් කරගත් මූලාශ්‍රයක් සේ සැලකිය යුතු මනාය.

බඳවා ගැනීම් පටිපාටිය හා දීමනා ගෙවීම් කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අනුමත කරගත යුතුය.

(ආ) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නීති) වශයෙන් කටයුතු කළ නිලධාරිනිය සමාගම් ලේකම්/නීති නිලධාරී තනතුර සඳහා පත්කර තිබුණද අදාළ නිලධාරිනිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිදහස් කර නොතිබුණු අතර පත්වීම් ලිපියේ පත් වීමේ ස්වභාවය, දීමනා ගෙවන ආකාරය හා අනෙකුත් පත්වීම් කොන්දේසි දක්වා නොතිබුණි. 2016 අප්‍රේල් 25 දිනැති අංක 02/2016 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය ප්‍රකාරව උක්ත තනතුර සඳහා අදාළ වන රු.55,925 ක වැටුප හා රු.6,875 ක් වූ වර්ෂ 05 ක වැටුප් වර්ධක යන ඒවායේ එකතුවෙන් අඩක් හා අනෙකුත් දීමනා ඇතුළත් වන පරිදි රු.33,700 ක් බැගින් වූ

පත්වීම් ලිපියේ දීමනා ගෙවන ආකාරය සහ පත්කිරීමේ පදනම කොන්දේසි දක්වා නැතත්, ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ පත්‍රිකාවෙහි එක් එක් නිලධාරීන් පත්කර ඇති ආකාරය පිළිබඳ කාරණා සඳහන් වේ.

කෙසේ නමුත් විගණනය මගින් පෙන්වා දී ඇති කරුණුද සැලකිල්ලට ගනිමින් අදාළ තනතුරට අදාළ කොන්දේසි සහ වගකීම් ඉදිරියේදී සකස් කිරීමට නියමිත MCB ආයතනයට අදාළ Operation Manuel එකට කටයුතු ඇතුළත් කිරීමට තීරණය කරන්නෙමු.

MCB ආයතනයේ මව් සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වන බැවින්ද, එය වාරිමාර්ග අමාත්‍යාංශය යටතට පත්කළ

කාර්ය මණ්ඩල, බඳවා ගැනීම් පටිපාටි හා ගෙවීම් ව්‍යුහ සඳහා කළමනාකරණ සේවා අනුමැතිය ලබා ගැනීමටත් පත්වීම් සිදු කිරීමේදී පත්වීමේ ස්වභාවය, පත් කිරීමේ පදනම හා දීමනා ගෙවන ආකාරය ආදී මූලික කරුණු ඇතුළත් විධිමත් පත්වීම් ලිපියක් නිකුත් කිරීමටත් කටයුතු කළයුතුය. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට පටහැනිව ගෙවීම් කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතුය.

දීමනාවක් භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව මාසිකව ගෙවා තිබුණි.

විට මහවැලි අධිකාරියේ අමාත්‍යාංශය වන්නේ වාරිමාර්ග අමාත්‍යාංශය වන බැවින්ද, අදාළ රාජකාරී පැවරීම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කර ඇති බැවින්ද, සමස්ථ අභ්‍යන්තර පරිපාලනයන්ට අනුකූල බැවින්ද, අනුමැතීන් ලැබුණා සේ සැලකිය හැකිය. තවද මෙම යොදවා ගැනීම ආයතන සංග්‍රහයේ, මුදල් රෙගුලාසි වල පරිදි පුද්ගලික ආයතනයකට සේවා සැපයීමක් ලෙස සිදු කර ඇති අතර අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ සඳහන් අනුමත සේවා ගාස්තුව ගෙවා ඇත.